



විවාහ ලේඛන විභාග
விவாகப் பதிவுப் புத்தகம் REGISTER OF MARRIAGES
විවාහ ලියවිල්ලේ විකල්ප (112 පරිච්ඡේදය)
விவாகப் பதிவுச் சட்டம் (அதி. 112)
Marriage Registration Ordinance (Cap. 112)

ලිවිල්ලේ නම: District: කුරුමාලේ District: Kurumaalae
කොට්ඨාසය: Division: පුරාණකොටු ප්‍රදේශයේ ප්‍රදේශය

	පුරුෂ පක්ෂය Male Party	ස්ත්‍රී පක්ෂය Female Party
1. දෙපාර්ශවයේ පක්ෂයන්ගේ නම් සමස්ත නම (මුළු නම) Names (in full) of Parties	අනුකෝරාල්ලාගේ සුභානන්දා	සාලාම රාජලාගේ මධුනි සුරනිම අබේරත්නා
2. වයස (වසරකට වශයෙන්) Age (in years)	25 ක් වසරකට	21 ක් වසරකට
3. සාමාන්‍ය තත්වය Civil Condition	අවිවාහක	අවිවාහක
4. සේවයේ ස්ථානය සහ වර්ගය Rank or Profession and Race	ලාභී තනතුරු බලකොටුවේ පුනිකර්ම කිංචල	සාමාන්‍ය පුරවැසියා ලෙසින් කිංචල
5. ජීවත් වන්නා වූ ස්ථානය Residence	215 ව, මාගේනා මාර්ග කොළඹ 05, ශ්‍රී ලංකාව	අංක 44, රත්මලේ රත්මලේ
6. පියාගේ සම්පූර්ණ නම පියාගේ ස්ථානය සහ වර්ගය Father's Name (in full)	අනුකෝරාල්ලාගේ සිසිලාන	සාලාම රාජලාගේ අබේරත්න බණ්ඩාර
7. පියාගේ සේවයේ ස්ථානය සහ වර්ගය Rank or Profession of Father	සමුදායකරු සේවයේ පරීක්ෂක (විද්‍යාඥයා)	පොලිස් සැරයන් (විද්‍යාඥයා)
8. විවාහ සම්පූර්ණ කළ විවාහ විකල්පයේ නම සහ විකල්පය Name and Division of Registrar who issued Certificate	ඒ. ඒ. පත්තිල රත්මලේ ප්‍රදේශය	පී. එම්. විජේසේනාර කුරුමාලේ ප්‍රදේශය
9. විවාහ සම්පූර්ණ කළ ස්ථානය Place of Solemnization of Marriage	රත්මලේ ප්‍රදේශයේ ප්‍රදේශයේ විවාහ විකල්පයේ කාර්යාලය	මහා ප්‍රදේශයේ ප්‍රදේශයේ කාර්යාලය

රජයේ 20 15 වැනි දින දින 20 (20) දින මා විසින් (හෝ මාගේ ඉදිරිපත්වීමේදී) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this _____ day of _____, 20____.

මෙහි පහත නම් දෙපාර්ශවයේ ප්‍රදේශයේ සිටි විවාහය සම්පූර්ණ කළ බවට මා විසින් (හෝ මාගේ ඉදිරිපත්වීමේදී) විවාහය සිදු කරන ලදී.
This Marriage was solemnized between us in the presence of

1. [Signature] } සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness
සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, වයස, සේවයේ ස්ථානය සහ වර්ගය සහ ජීවත් වන්නා වූ ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness

2. [Signature] } සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness
සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම, වයස, සේවයේ ස්ථානය සහ වර්ගය සහ ජීවත් වන්නා වූ ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness

මා ඉදිරිපත්වීමේදී අත්සන් කරන ලදී.
Signed before me.

රජයේ විවාහ විකල්පයේ (112 පරිච්ඡේදය) 34 වැනි වගන්තිය යටතේ මා විසින් (හෝ මාගේ ඉදිරිපත්වීමේදී) විවාහය සිදු කරන ලදී.
Solemnized before me (or in my presence) under Section 34 of the Marriage Registration Ordinance (Cap. 112).

මා විසින් (හෝ මාගේ ඉදිරිපත්වීමේදී) විවාහය සිදු කරන ලදී.
Solemnized before me (or in my presence) under Section 34 of the Marriage Registration Ordinance (Cap. 112).


දිවුල්ලේ රජයේ විවාහ විකල්පයේ කාර්යාලයේ කළ දිනය
Date of entry in District Registrar's Register

දිවුල්ලේ රජයේ විවාහ විකල්පයේ කාර්යාලයේ කළ දිනය
Date of entry in District Registrar's Register


To be filled up only when entering a Marriage Solemnized by a Minister.

පොළිස්ථාන ආරාමයේ අංක RA/M&D/11/10/Trin/x/2047/17 හා
 2019-5-8 දිනැති ලිපියේ දැන්වූ මිල කාමාන්ත විවෘත ප්‍රකාශනයේ
 කාර්යයේ දායක වීමට (112 අවිකාරණ) 48 (i), මහජන සේවයේ
 නියුක්තිය ප්‍රධාන අවිකාරණයේ අංක X/2047/17 ප්‍රධාන නිලධාරී
 වශයෙන් නියුක්තිය ලබා ගැනීමට 2018 ජූනි 19 දිනැති අවිකාරණ
 නිවැරදිව සහ නිසි ලෙසින් ප්‍රදාන කරනු ලබන බවට 2019 ජූනි 30 දින
 අවිකාරණයේ 30 වන අංකයෙන් දැනුම් දෙනු ලැබේ.

1. අවිකාරණයේ දැනුම් දෙනු ලබන අවිකාරණයට.


 අධ්‍යක්ෂ ජනරාල්, පොළිස්ථාන

ඉල්ලුම්කරුගේ අංකය A - 2537
 දිනය 19.06.2019 මෙහි පැවරුණු
 මෙම කාර්යයෙන් තැන්පත් කර ගැනීමට
 උරුමකරු/ලේඛන ලේඛනයේ සැබෑ පිටපතක් මගින්
 සහතික කළ යුතුය.
 සම්බන්ධ පිටපතක් සැපයීමට අවශ්‍යය.


 දිනය 19.06.2019 අධ්‍යක්ෂ ජනරාල්, පොළිස්ථාන
 මා පිටපත් කර ඇත.
 පවත්වාගෙන යාමට ඇත.
 ච.බී.විජයසේනරත්න
 අධ්‍යක්ෂ ජනරාල්, පොළිස්ථාන
 පොළිස්ථාන මධ්‍යම කාර්යාලය
 කොළඹ 03